ABANS FINANCE PLC (PB 1015 PQ) ස්ථාවර තැන්පතුවක් සඳහා වන අයදුම් පතුය

APPLICATION FOR A FIXED DEPOSIT

ශාඞාව/ Branch						9		(D)	10 8 1	. г		_			T E	DCB/L	ate	\vdash	-		-	-	-	_	\dashv
A. තැන්පත්කරු(වන්)ගේ නම/NAMI	(S) OF D	EPOSI	TOR(S	S)		තැන්පද	ා අංකර	3/Dep	OSIT IN	10 [_
i. පූජෳ/මයා/මිය/ 1 මෙනවිය												\perp													
Rev/Mr/Mrs/Ms																									
පූජෳ/මයා/මිය/ 2			П					П						Τ											
මෙනවිය Rev/Mr/Mrs/Ms																									
ii. ලිපිනය 1										Т		\top		Т	Т	Τ	Т			Т					\neg
Address 2			\Box						\top	1		+													\dashv
iii. ජා.භැ/ගූ.බ/ඊ.බ 1				උපන් දි		1					7			රවැසි				1							
අංකය NIC/PP/BR No.				Date o	f Birth	2							С	itizen	ıshi)		2							
iv. ස්ථාවර දු.ක. 1				ප්ංගම	දු.ක.	1						\top			7 8	විදසුප	3	1							
Contact No.				අංකය Mobile)	2									í	විදසුප් වුපින E Ma	ม iil	2							
B. QCQ/AMOUNT & Rs.			2 - 2 /INI	LWOR	DO																				
D. SQQ/AMOUNT OT. Rs.		අකුර)න/IN	I WOR ම්පාමී		ම/Inte	rest p	ayme	nt mo	de	ť	්වයං	කී යව	අලුත්	් කිරි	්මේ (උපදෙ	ූස්/ A i	uton	natio	Ren	iewa	lins	ructio	ns
කාලය - මාස පොලී අනුපාතික Period - Months Interest rate	3	% වාර්ඩ් % p	`	මාසිකව		/lonthl							g					∂ /Ca							
තැන්පතව මෙහෙයවීමේ උපදෙස්		ැං පුල ලෙස		ාල් පිරි _{මේ}	මේදි/N බෑම අ		у []						තැන්	පතු මු)Ç@	හා @	පාල	3/ C a	apita	al &	inte	resi	[]	
OPERATING INSTRUCTIONS ආපසු ගැනීම /Withdrawal		All	2.0		nyon		වෙන	ත් උප	දෙස්/	An	y oth	er o	pera	iting	ins	truc	tion	S							\neg
අළුත් කිරීම /Renewal																									
තාවකාලික ණය පහසුකම් /Temporary refund																									
මාසික පොලී ගෙවීමේ උපදෙස් /MON	THLY INTI	EREST	PAYN	MENT	INST	RUC	TIONS			_				ا ا	ລະຄ	/Dro	ach								_
පුතිලාභිකයාගේ නම /Name of Beneficiary බැංකුවේ නම /Name of Bank										+						/Brai						1			ᆜ
ගිණුම් අංකය /Bank A/C No.										L						ඵවහා it Ty∣		ඉතුරු	ම් /Sa	aving		ජංග	⊚/Cu	rrent	╝
a																									=
C. පුද්ගල හඳුනා ගැනීමේ තොරතුරු/					1													2							
KYC DETAILS					1													2							\dashv
					1																				_
KÝC DETAILS වෘත්තිය (රැකියාව /සේවා නියුක්තිය Profession/Occupation/Employment සේවාගේජකයාගේ / වාහපාරයේ නම																		<u>2</u> 							
KYC DETAILS වෘත්තිය/රැකියාව/සේවා තියුක්තිය Profession/Occupation/Employment සේවායෝජකයාගේ/ වනපාරයේ තම Name of Employer/Business සේවායෝජකයාගේ/වනපාරයේ ලිපිනය Address of the Employer/Business ලිපිනය සනාථ කිරීම (පදිංචිය තනවුරු කිරීමට ව	ාහත සඳහන්	ලියකියදි	මිලි මලි	න් එකෑ	ා ඉදිරි	පත් ක	ව යුතු ය	3)																	
KÝC DETAILS වෘත්තිය (රැකියාව / සේවා නියුක්තිය Profession/Occupation/Employment සේවායෝජකයාගේ / වාපාරයේ නම Name of Employer/Business සේවායෝජකයාගේ / වාපාරයේ ලිපිනය Address of the Employer/Business ලිපිනය සනාථ කිරීම (පඳිංචිය තහවුරු කිරීමට හි Address Verification (Residential address s	ාහත සඳහන්	ලියකියදි	විලි වලි one of	න් එකෑ the fol	ා ඉදිරි	පත් ක	ව යුතු ය	3)						1											
KÝC DETAILS වෘත්තිය (රැකියාව / සේවා නියුක්තිය Profession/Occupation/Employment සේවායෝජකයාගේ / වාගපාරයේ නම Name of Employer/Business සේවායෝජකයාගේ / වාගපාරයේ ලිපිනය Address of the Employer/Business ලිපිනය සනාථ කිරීම (පදිංචිය තහවුරු කිරීමට අ Address Verification (Residential address i	නත සඳහන් o be suppo d	ලියකියදි	මිලි මලි	න් එකෑ the fol / උප	න් ඉදිරි lowinq යෝගීත	්පත් ක(g acce ා බිල්පැ	ම යුතුය pted d pted d	ocum	ents)		·			1	2	✓	Let	is අධ්	om p	oubli	c Au	thori	ාල ලි [§] ty		
KÝC DETAILS වෘත්තිය (රැකියාව / සේවා නියුක්තිය Profession/Occupation/Employment සේවායෝජකයාගේ / වනපාරයේ නම Name of Employer/Business සේවායෝජකයාගේ / වනපාරයේ ලිපිනය Address of the Employer/Business ලිපිනය සභාථ කිරීම (පදිංචිය තහවුරු කිරීමට අ Address Verification (Residential address i	නෙත සඳහන් o be suppo d nent	ලියකියදි	විලි වලි one of	න් එකෑ the fol / උප	න් ඉදිරි lowinq යෝගීත	ාපත් ක g acce	ම යුතුය pted d pted d	ocum	ents)		·			1	2	✓	Let ආද	්ස අධ් ter fr ායම්ම්	om p වදු ල	oubli දුපත්	c Au ්/තක්	thori සේර	ty ැදැන්		ice
KÝC DETAILS වෘත්තිය / රැකියාව / සේවා නියුක්තිය Profession/Occupation/Employment සේවායෝජකයාගේ / වාහපාරයේ නම Name of Employer/Business සේවායෝජකයාගේ / වාහපාරයේ ලිපිනය Address of the Employer/Business ලිපිනය සනාථ කි්රීම (පදිංචිය තහවුරු කි්රීමට ර Address Verification (Residential address i	d nent	ි ලියකියම් rted by c	විලි වලි one of	න් එකස the fol උප ෙසේව	ත් ඉදිරි lowing යෝගීත ගෝහි	්පත් කැ g acce ා බිල්පැ ජක ගිවි	ම යුතුය pted d o o o /Utilit සුම්/Em	y Bill	ents)		·			1	2	✓	Let ආද	්ස අධ් ter fr ායම්ම්	om p වදු ල	oubli දුපත්	c Au ්/තක්	thori සේර	ty ැදැන්	වීම	ice
KÝC DETAILS වෘත්තිය / රැකියාව / සේවා නියුක්තිය Profession/Occupation/Employment සේවායෝජකයාගේ / වාහපාරයේ නම Name of Employer/Business සේවායෝජකයාගේ / වාහපාරයේ ලිපිනය Address of the Employer/Business ලිපිනය සනාථ කිරීම (ප්දිංචිය තහවුරු කිරීමට ර Address Verification (Residential address to the Employer/Business මුදුල් මුදුගනුය/පුහවය Source of funds(Expe	d nent	ලියකියම් rted by c	විලි වලි one of 2 v ture of	න් එකස the fol උප සේව රේව	ත් ඉදිරි lowing යෝගීත යෝහ් to the	ල acce g acce ා බිල්පා ජක ගිව් e depo	ള ധ്രമ്പ pted d n³/Utilit ഷൂම/Em	y Bill	ents)		·	2		1	2	✓	Let ආද	්ස අධ් ter fr ායම්ම්	om p වදු ල	oubli දුපත්	c Au ්/තක්	thori සේර	ty ැදැන්	වීම	ice
RYC DETAILS වෘත්තිය (d nent	ලියකියම් rted by c	විලි වලි one of 2 v ture of	න් එකස the fol උප සේව f credit	ත් ඉදිරි lowing යෝගීත ා යෝද to the	්පත් කැ g acce ා බිල්පෑ ජක ගිව් e depo හ්තීය ආ rofessi	ම යුතුය pted do in / Utillit isja / Em sit acc ළායම් ponal in	y Bill nployr	ents) nent C	Con	tract	2					Let ආද Inc	්ය අධ් ter fr ායම්බ ome	om p ©⊆ © Tax ship	oubli දූපත් rece	c Au // තක් ipt/A	thori මේර ksses ion (e	ty ರ ಕ್ರೀಶ ssme eg: E	වීම nt Not TF/ EF	PF)
RÝC DETAILS වෘත්තිය / රැකියාව / සේවා නියුක්තිය Profession/Occupation/Employment සේවායෝජකයාගේ / වාගපාරයේ නම Name of Employer/Business සේවායෝජකයාගේ / වාගපාරයේ ලිපිනය Address of the Employer/Business ලිපිනය සනාථ කිරීම (පදිංචිය තහවුරු කිරීමට ර Address Verification (Residential address f 1 2 ✓ ජා.නැ.පත / National Identity Cal කුළි බදු හිවිසුම / Tenancy Agreer රියදුරු බලපතුය / Driving Licens මුදල් මූලාශුය / පුභවය Source of funds(Expe	ama සඳහන් o be suppo d nent e cted source	ලියකියම් rted by c	ture of	න් එකස the fol උප සේව f credit	් ඉදිරි lowing යෝගීත හ යෝද to the න/වෘප නර්(Pr තොධව න(Cha	පත් ක g acce ා මිල්පා ජක ගිවි e depo ා්තීය ආ ාත්ලේශි initable	ම යුතුය pted do a/Utilit සුම්/Em sit acc දායම් pnal ind activiti	y Bill nployr ount) come ද්ශීයා es(loc	ents) nent C	Con	tract	2	<u>@</u>		Ot	ners(Let ආද Inc	න්ස අධි ter fr ායම්බ ome mber ide d	om p Dg ⊚ Tax ship etails	oubli දුපත් rece cont s)	c Au ්/තක් ipt/A ributi	thori සේර sses ion (ty ෭ ෫෭෪ ssme eg: E	වීම nt Not TF/ EF	PF)
RÝC DETAILS වෘත්තිය / රැකියාව / සේවා නියුක්තිය Profession/Occupation/Employment සේවාගේජකයාගේ / වාහපාරගේ නම Name of Employer/Business සේවාගේජකයාගේ / වාහපාරගේ ලිපිනය Address of the Employer/Business ලිපිනය සනාථ කිරීම (ප්€ිංචිය තනවුරු කිරීමට ර Address Verification (Residential address f 1 2 ✓ ජා.නැ.පත / National Identity Cal කුළි බදු ගිවිසුම / Tenancy Agreer රියදුරු බලපනය / Driving Licens මුදල් මූලාශුය / පුනවය Source of funds(Expe	d nent ected source	් ලියකියව්	විලි වලි one of 2 v ture of වැන්	න් එකස the fol උප සේව f credit ටුප්/ලාස alary/Pr ධාර/ සු onation විසුම්ගප	ක් ඉදිරි lowing යාගීම් කා යෝද to the ක/වෘත ත්රේ/Pr නාකාධිය ක් ආදාර	පත් කැ g acce ා බිල්පා ජක ගිවි e depo ග්තීය ආ rofessi න (දේශි rritable	ම යුතුය pted d noted d noted d puse puse puse puse puse puse puse puse	y Bill nployr ount) come දීශීය) es(loc	ents) nent C	Con	tract		©\$ 	වනත්/	Ot	ners(Let ආද Inc	න්ස අධි ter fr ායම්බ ome mber ide d	om p Dg ⊚ Tax ship etails	oubli දුපත් rece cont s)	c Au ්/තක් ipt/A ributi	thori සේර sses ion (ty ෭ ෫෭෪ ssme eg: E	වීම nt Not TF/ EF	PF)
RÝC DETAILS වෘත්තිය / රැකියාව / සේවා නියුක්තිය Profession/Occupation/Employment සේවායෝජකයාගේ / වාගපාරයේ නම Name of Employer/Business සේවායෝජකයාගේ / වාගපාරයේ ලිපිනය Address of the Employer/Business ලිපිනය සනාථ කිරීම (පදිංචිය තහවුරු කිරීමට ර Address Verification (Residential address f 1 2 ✓ ජා.නැ.පත / National Identity Cal කුළි බදු හිවිසුම / Tenancy Agreer රියදුරු බලපතුය / Driving Licens මුදල් මූලාශුය / පුභවය Source of funds(Expe	d nent ected source	් ලියකියව්	විලි වලි one of 2 v ture of වැන්	න් එකස the fol උප සේව f credit ටුප්/ලාස alary/Pr ධාර/ සු onation විසුම්ගප	ක් ඉදිරි lowing යාගීම් කා යෝද to the ක/වෘත ත්රේ/Pr නාකාධිය ක් ආදාර	පත් කැ g acce ා බිල්පා ජක ගිවි e depo ග්තීය ආ rofessi න (දේශි rritable	ම යුතුය pted d noted d noted d puse puse puse puse puse puse puse puse	y Bill nployr ount) come දීශීය) es(loc	ents) nent C	Con	tract		©\$ 	වනත්/	Ot	ners(Let ආද Inc	න්ස අධි ter fr ායම්බ ome mber ide d	om p Dg ⊚ Tax ship etails	oubli දුපත් rece cont s)	c Au ්/තක් ipt/A ributi	thori සේර sses ion (ty ෭ ෫෭෪ ssme eg: E	වීම nt Not TF/ EF	PF)
RÝC DETAILS වෘත්තිය / රැකියාව / සේවා නියුක්තිය Profession/Occupation/Employment සේවාගේජකයාගේ / වාහපාරගේ නම Name of Employer/Business සේවාගේජකයාගේ / වාහපාරගේ ලිපිනය Address of the Employer/Business ලිපිනය සනාථ කිරීම (ප්€ිංචිය තනවුරු කිරීමට ර Address Verification (Residential address f 1 2 ✓ ජා.නැ.පත / National Identity Cal කුළි බදු ගිවිසුම / Tenancy Agreer රියදුරු බලපනය / Driving Licens මුදල් මූලාශුය / පුනවය Source of funds(Expe	නත සඳහන් o be suppo d nent e cted source	් ලියකියව් rted by c	විලි වලි one of 2 v ture of විතු Sa ආර්	න් එකස the fol උප සේව f credit ටුප්/ලාස lary/Pr ධාර/ සු තාය්රා විසුම්ගප	ත් ඉදිරි lowing යෝගීත හ යෝද to the ග/වෘත් හේර්/Pa හසාධ ග/Cha හ ආදාග	පත් ක g acce n බිල්පා ජක ගිවි e depo හ්තිය ආ rofessi න (දේශි rritable කම් C	ල යුතුය pted d n / Utilit සුම / Em sit acc දායම onal ind activiti ontrac	ョ) ocum yy Bill nployr ount) come (高温) es(loo	ents) nent C	Con	tract		©\$	වනත්/	Otl	ners(Let భుర్ధ Inc	න්ස අධ් tter fi ආයම්බ ome mber ide d	om r ഉട്ട ഉ Tax ship etails	oubli දූපත් rece conf s)	c Au // ວລ່ ipt/A	thori සේර sses ion (ty ෭ ෫෭෪ ssme eg: E	වීම nt Not TF/ EF	PF)
RÝC DETAILS වෘත්තිය ්රැකියාව / සේවා නියුක්තිය Profession/Occupation/Employment සේවායෝජකයාගේ / වාහපාරගේ නම Name of Employer/Business සේවායෝජකයාගේ / වාහපාරගේ ලිපිනය Address of the Employer/Business ලිපිනය සනාථ කිරීම (ප්දිංචිය තනවුරු කිරීමට ර Address Verification (Residential address f 1 2 ✓ ජා.නැ.පත/National Identity Cal කුළි බළ ගිවිසුම/Tenancy Agreet රියදුරු බළපතුය/ Driving Licens මුදල් මුළාශුය/පුනවය Source of funds(Expe	හත සඳහන් o be suppo d nent e cted source 1	ි ලියකියව් rted by c	විලි වලි one of 2 v ture of විතු Sa ආර්	න් එකස the fol උප සේව f credit ටුප්/ලාස lary/Pr ධාර/ සු තාය්රා විසුම්ගප	ත් ඉදිරි lowing යෝගීත හ යෝද to the ග/වෘත් හේර්/Pa හසාධ ග/Cha හ ආදාග	පත් ක g acce n බිල්පා ජක ගිවි e depo හ්තිය ආ rofessi න (දේශි rritable කම් C	ල යුතුය pted d n / Utilit සුම / Em sit acc දායම onal ind activiti ontrac	ョ) ocum yy Bill nployr ount) come (高温) es(loo	ents) nent C	Con	tract		©\$	වනත්/	Otl	ners(Let భుర్ధ Inc	න්ස අධ් tter fi ආයම්බ ome mber ide d	om r ഉട്ട ഉ Tax ship etails	oubli දූපත් rece conf s)	c Au // ວລ່ ipt/A	thori සේර sses ion (ty ෭ ෫෭෪ ssme eg: E	වීම nt Not TF/ EF	PF)
RYC DETAILS වෘත්තිය (රැකියාව / සේවා නියුක්තිය Profession/Occupation/Employment සේවායෝජකයාගේ / වාසාරයේ තම Name of Employer/Business සේවායෝජකයාගේ /වාසාරයේ ලිපිනය Address of the Employer/Business ලිපිනය සනාථ කිරීම (පදිංචිය තහවුරු කිරීමට ව Address Verification (Residential address i 1 2 ✓	හත සඳහන් o be suppo d nent e cted source 1	ි ලියකියව් rted by c	විලි වලි one of 2 v ture of විතු Sa ආර්	න් එකස the fol උප සේව f credit ටුප්/ලාස lary/Pr ධාර/ සු තාය්රා විසුම්ගප	ත් ඉදිරි lowing යෝගීත හ යෝද to the ග/වෘත් හේර්/Pa හසාධ ග/Cha හ ආදාග	පත් ක g acce ා බිල්පා සේක හිචි e depo ග්රීක ආ rofessi so (ලේකී	ම යුතුය pted di di/Utilit යුම/Em sit acc දායම onal ini activiti ontraci	y Bill nployr ount) come ද්ශීයා t proc	ents) nent C al/foreeds	Con	tract		©\$	වනත්/	Otl	ners(Let ආද Inc	න්ස අධ් tter fi ආයම්බ ome mber ide d	om r ഉട്ട ഉ Tax ship etails	oubli දූපත් rece conf s)	c Au // ວລ່ ipt/A	thori සේර sses ion (ty ෭ ෫෭෪ ssme eg: E	වීම nt Not TF/ EF	PF)
RYC DETAILS වෘත්තිය (රැකියාව / සේවා නියුක්තිය Profession/Occupation/Employment සේවායෝජකයාගේ / වනපාරයේ තම Name of Employer/Business සේවායෝජකයාගේ / වනපාරයේ ලිපිනය Address of the Employer/Business ලිපිනය සනාථ කිරීම (පදිංචිය තහවුරු කිරීමට රැකියාව කිරීම) විසින් විදුල් බලපතුය / Driving Licens මදල් මූලාශුය / පුනවය Source of funds(Expert) වන්ඩම විකණිම Sale of assets/Property වනපාරික විකණිම නිව්පාර / Please give details	o be suppo d nent e cted source 1 pps of Deposit	e and na	විම වම් one of 2 v ture of විදැ Sa ආාර්ත	න් එකක the fol පෙසේව f credit get/ලාත alary/Pr mand/ ලු කිරීම්	් ඉදිරි lowing යෝගීත ා යෝගීත රෝේ/Pා නේ/වෘත්	පත් ක g acce ා බිල්පස e depo රේතිය ආ rofessi න (දෙරින් Tritable	ම යුතුය pted di di/Utilit යුම/Em sit acc දායම onal ini activiti ontrac	y Bill nployr ount) come ද්ශීක transpaga / transpaga / maga / ma	al/foreeds % % 0.0000 e	Con	1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1	ා ග්ර) මයින්	වනත්/	/ Oti	ners(Let apg Inc	න්ස අධ් ter fr ආයම්බ ome mber ide d	om r ഉട്ട ഉ Tax ship etails	oubli දූපත් rece conf s)	c Au // ວລ່ ipt/A	thori සේර sses ion (ty ෭ ෫෭෪ ssme eg: E	වීම nt Not TF/ EF	PF)
RYC DETAILS වෘත්තිය (o be suppo d nent e cted source 1 of Deposit lee Detail සතාය හා හි	ේ ලියකියව් rted by c and na 2 v s වැරදි බ	විම වලි one of 2 v විදැන් විවිධ විවිධ විවිධ විවිධ විවිධ විවිධ විධ	න් එකය the fol උප සේව f credit ටුප්/ලාව palary/Pr කාර/ සු විසිමිගත	් ඉදිරි lowing යෝගිත) යෝද to the ඉ/වෘත roofit/Ph හසාධ s/Cha o) ආදාර	ලත් ක g acce ා බල්පප පේක හිවි e depo ග්තිය ආ rofessi න (දේසි ritable C	ම යුතුය pted di di/Utilit යුම/Em sit acc දායම onal ini activiti ontrac	y Bill nployr ount) come ද්ශීක transpaga / transpaga / maga / ma	al/foreeds % % 0.0000 e	Con	1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1	ා ග්ර) මයින්	වනත්/	/ Oti	ners(Let apg Inc	න්ස අධ් ter fr ආයම්බ ome mber ide d	om r ഉട്ട ഉ Tax ship etails	oubli දූපත් rece conf s)	c Au // ວລ່ ipt/A	thori සේර sses ion (ty ෭ ෫෭෪ ssme eg: E	වීම nt Not TF/ EF	PF)
RYC DETAILS වෘත්තිය (o be suppo d nent e cted source 1 of Deposit lee Detail සතාය හා හි	් ලියකියව් rted by c 1 2 and na 2 2 v වැරදි බ re is tru	විමි වම් one of 2 v වත් Sa Sa Sa Sa Sa Sa Sa Sa Sa Sa Sa Sa Sa	න් එකය the fol උප යේව රේ credit ටුප්/ලාස nation වසුම්ගප	ා ඉදිරි lowing යාශීත හ යෝද to the න/වෘප පාර් සාව දෙ සාව සාව දෙ සාව සාව සාව සාව සාව සාව සාව සාව සාව සාව	e depo ම acce o බිල්පැ පේක හිවි ම depo ම ලේලි ගැලීම් විසින් ව සින් ව සින	ම යුතුය pted di di/Utiliti di/Utiliti asit acc pයම් onal ini activiti ontraci නම Na ග්රි.ඔ අං NIC/PF	y Bill nployr ount) come ද්ශීයා es(loc t proc	ents) al/foreeeds % % the t	Con eign	1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1	ා ග්ර) මයින්	වනත්/	/ Oti	ners(Let apg Inc	න්ස අධ් ter fr ආයම්බ ome mber ide d	om r ഉട്ട ഉ Tax ship etails	oubli දූපත් rece conf s)	c Au // ວລ່ ipt/A	thori සේර sses ion (ty ෭ ෫෭෪ ssme eg: E	වීම nt Not TF/ EF	PF)

0112-081665 0112375385, 0112208888 Registered Address: No. 456, R. A. De Mel Mawatha, Colombo 03. Hot Lines: Fax:

E Mail: deposits@abansgroup.com Web site: www.abansfinance.com

අභානස් මූලෳ ආයතනය පිලි	මඳව දැනගත් ආකාරය /How did you get to k	now about Abans Finance PLC		
බැනරයක් /Banner විදපුත් ලිපි /E Mail කෙටි පණිවුඩ /SMS අත් පම්කා/Leaflet	සමාජ ද	ත් දැන්වීම /News Paper Advertisement රාල වෙබ් අඩවි /Social Media ත්/නෑදෑයන් /Friend/Relative කාර්ය මණ්ඩලයේ නම් /If Abans Staff		(නම) /(Name)
	කා ් යාලි	වීය පුයෝජනය සඳහා OFFICE USE OI	NLY	
Input By	Activated By	Checked By	Authorized By	Scanned By
Remarks (If any)				

APPLICATION FOR A FIXED DEPOSIT

DEPOSIT TERMS AND CONDITIONS

1 Deposit

Deposits may be made in the name of one person or more than one person jointly and severally and made repayable individually / jointly to the survivors or to the nominee in the application. Deposits are also accepted from Companies, Associations, Trusts and Institutions etc.

2 Payment of Interest

Interest can be paid monthly, or accrued and paid at maturity at the option of the depositors(s). There is also provision for the payment of interest to a payee designated in the application and in case of joint depositors, to any of such joint depositors as designated in the application. Interest will accrue at simple rates and shall be calculated and paid at the end of term where interest is payable at maturity.

3 Withdrawals

Deposits for a fixed period cannot be withdrawn prematurely, but in special cases applications for withdrawals will be considered on receipt of two weeks notice subject to company's right to accept or reject such notice at its sole discretion. In the event of the money deposited or any part thereof being withdrawn before maturity a reduced scale of interest will be applied depending on the period of deposit and any excess of interest paid will be repayable to the company. The company shall be entitled to deduct the said excess payment from the capital held in deposit. The depositor will be required to surrender the deposit certificate with the endorsement on the revers to obtain payment of the principal and the accrued interest.

4 Temporary Refunds

At the discretion of the Management, depositors can obtain temporary refund/facility (loans) against a line of such deposit(s) up to a maximum of 75% of the capital held in deposit. Such temporary refund / facility (loan) will be subject to an all inclusive service charge of 3% per annum above the rate of interest applicable to the deposit.

5 Renewals

If no notice of withdrawal is received in writing 3 days prior to the maturity, such deposit (s) inclusive of interest will be automatically renewed for the same period at the prevailing rate and treated as a fresh deposit subject to the terms & conditions prevailing at the time of such renewal.

6 General

- ADeposit will be received in multiples of Rs. 1,000 the minimum deposit will be Rs. 5,000 issued in respect of each deposit.
- A Deposit Certificate will be issued in respect of each deposit. In the event of death of the depositor(s) proceeds will be paid to the nominee(s) or Heirs, Executors, Administrators and/or Assigns as applicable. Deposit certificates are not transferable by endorsement. In the event of withdrawal prematurely/ at maturity, interest payments or granting of a temporary refund/facility (loan) aganst the lien of the deposit, the Depositor or in the case of joint depositors any one of the signatories may obtain proceeds. unless instructions to the contrary are given by a separate letter.
- Where a nomination has been made on a joint deposit such nomination shall be null and void if any one of the depositors survive at maturity.
- At the request of the depositor (s) the company may also remit the interest/capital on maturity to an account designated by the depositors(s) and in such event the depositor (s) hereby undertakes to indemnify the company against any loss, expense or other detriment that may arise resulting from such remittance as directed by the depositor (s).
- In instance of deposits made by cheque, the deposit certificate will be issued only subject to realization of the cheque. All cheques must be drawn in favour of "Abans Finance PLC" and crossed "PAYEES ACCOUNT ONLY"
- Deposit certificates will be signed by two authorized officers of the company.
- Strict secrecy is observed in regard to all deposit accounts.
- The company reserves the right to
 - i) Restrict the amount of each deposit.
 - ii) Accept or reject any application for a deposit.
 - iii) Refund a deposit after giving due notice of not less than ONE MONTH.
 - iv) Make any changes in the terms of deposit, if so required by government or occasioned by government Monetary or Fiscal policy after giving due notice to the deposit holder
- v) Recover any statutory levies if any that may be imposed by the State from time to time.